

## **බහුවිධ බුද්ධි න්‍යායය අනුව මානව බුද්ධිය හා බැඳුණු සංගීතමය බුද්ධිය පිළිබඳ විමර්ශනයක්**

**පී.ඒ. අමිල මද්‍යසංක**

Humans have been able to outmaneuver all other species using their thinking ability and intelligent potential. Human existence and development can be stated as merely a qualitative approach resulting from human intelligence. To measure this peerless biological power various trial experiments have been carried out by many psychologists all over the world. In its train started giving definitions and comments about intelligence for the first time after the experiment carried out by Alfred Bane and Seamen (1904) on first intelligence. As an evolution of this, above all other theories given about musical intelligence, the most effective and recognised theory was given by Howard Gardner who created the theory of multiple intelligence during the period of 1993-1998. The way they have identified the musical knowledge as an intelligence category, the factors affecting it and its social effectiveness are interpreted in this study.

---

**© පී.ඒ. අමිල මද්‍යසංක**

සංස්. ජයමල් ද සිල්වා, දිල්කාන් මනෝප්‍ර රාජපක්ෂ, දුලත්කා ලංසකාර,  
දිනේන්ත සඳරුවන්  
'ප්‍රහා' ගාස්ත්‍රීය සංග්‍රහය, තුන් වැනි කළාපය - 2013/2014  
මානවකාසීනු පියය, කැලණිය විශ්වවිද්‍යාලය

වින්තන හැකියාවෙන් හා බුද්ධීමය විහව්‍යතාවෙන් සියලු ජීවිත් අඩුවා යැමට මිනිසාට හැකියාව තිබේ. මානව වර්ගයාගේ පැවැත්ම හා සංවර්ධනය යුදෙක් ම මානව බුද්ධීය හේතු කොටගෙන සිදු වූ ගුණාත්මක ප්‍රවේශ ලෙස සඳහන් කළ හැකි ය. මානව බුද්ධීයේ මේ අසමස්ම ජේව ගක්තිය මැන බැලීම සඳහා ලෝකයේ මත්ත්විද්‍යා කෝඩායම් විවිධාකාර වූ පර්යේෂණය සිදු කොට ඇත. ඒ අනුව බුද්ධීය සඳහා විවිධ නිර්වචන හා අර්ථකථන සැපුරුම් පළමු වැනි වරට සිදු වූයේ ප්‍රංශ ජාතික ඇල්ග්‍රුඩ් බිනේගේ හා සීමන්ගේ (1904) පළමු වැනි බුද්ධී පර්යේෂණය සිදු වීමෙන් අනතුරු ව ය.<sup>1</sup> මහි විකාසනයක් ලෙස මානවය සැකු විශේෂ සංගිත හැකියාව විශේෂිත බුද්ධීමය හැකියාවක් ලෙස කාණ්ඩ ගත විය. එය සංගිතමය බුද්ධීය (Musical Intelligence) වශයෙන් හැඳින්වේ. සංගිතමය බුද්ධීය පිළිබඳ වූ විවිධ මත අතුරින් වඩාත් සාධනීය හා ලොව පිළිගත් විවරණයක් ඉදිරි පත් කරන ලද්දේ 1993 - 1998 අතර කාලයේ දී සංවර්ධනය වූ බහුවිධ බුද්ධී ත්‍යායය ඉදිරි පත් කළ හොවාර්ඩ් ගාචිනර් (Howard Earl Gardner) විසිනි. සංගිතමය බුද්ධීය නිසා මිනිසා සතු ව සුවිශේෂ නිපුණතා රසක් ගොඩනැගෙන ආකාරයන්, ඒ නිපුණතා හේතුවෙන් බොහෝ සුවිශේෂ හැකියා ඇති පුද්ගලයන් වීමට මිනිසාට ගක්තිය ලැබෙන බවත් පෙන්වාදීම මේ ලිපියේ අරමුණ වේ.

මානව බුද්ධීය ඉතා සංකීරණ එක් සාධකයක් අරමුණු කොට ගොඩනැගුණේ ද, තැනහොත් සාධක රසක් අරමුණු කොට තිරමාණය වූයේ ද යන්න වර්තමානයේ දී පවා මත්ත්විද්‍යායුයන්ගේ පර්යේෂණ සඳහා පදනම් වී තිබේ. බුද්ධීය එතරම් සංකීරණ ය. මානව බුද්ධීය පුද්ගල විවිධත්වය අනුව සංකීරණ ස්වභාවයක් උසුලන්නකි. විවිධ ජාතින් අතර හොඳික වෙනසක් ඇති බව හඳුනාගත හැකි වූව ද ආධ්‍යාත්මික වශයෙන් වන වෙනස හඳුනාගත තො හැකි ය. එක ම ජාතියක් වූවත් හොඳික ස්වරුපයෙන් (දේහ ලක්ෂණ අනුව) පොදු ලක්ෂණ ප්‍රකට කළ ද ඔවුනාවුනට පොදු විවිධ වූ බුද්ධීමය කුගලතා දැකිය හැකි ය. මේ විවිධත්වය සඳහා බලපාන ප්‍රධාන සාධක ද්වීත්වයක් ලෙස මත්ත්විද්‍යායුයන් පෙන්වාදෙන්නේ ආරය හා පරිසරය සි.

පුද්ගල ජාත පරම්පරාවෙන් පරම්පරාවට සම්පූෂ්ඨණය වීමෙන් හත්ගත්තා විශේෂ ලක්ෂණ ආරය වශයෙන් මතොවීදායායියේ පෙන්වා දෙති. ඔස්ට්‍රීයන් ජාතික පූජකවරයකු වූ ගෙශරි මෙන්ඩල් (1865) ජීවිත්ගේ මේ ලක්ෂණ සම්බන්ධයෙන් ඉදිරි පත් කළ මූලික කරුණු මැත කාලයේ ජාත විද්‍යායායන්ගේ ක්‍රමානුකූල විග්‍රහයට ලක් ව ඇත.<sup>2</sup>

මානව බුද්ධිය නිර්මාණය වීමට ප්‍රබල සාධකයක් වන ආරය, දෙමාපියන්ගෙන් දරුවාට දායාද වන්නේ ජාත මගිනි. පියාගෙන් තිතුත් වන ගුකාණුවක් මවගෙන් තිකුත් වන ඩීම්බයක් සමග සංස්කේෂණය වීමෙන් පිළිසිදැනීමක් සිදු වේ. මේ ගුකාණු හා ඩීම්බවල සෙසල විසි තුන බැහිත් අන්තර්ගත වන අතර ඒ සෙසලවල නාෂ්චිරේයේ වර්ණ දේහ හෙවත් තොර්මසෝම් නමින් හැඳින්වෙන ව්‍යුහ ඇත. මේ වර්ණ දේහවල අංශ වශයෙන් ජාත පිහිටන අතර මෙලෙස උරුම වන හැම ජාතයක් ම DNA (Deoxyribonucleic Acid) නමින් හැඳින්වෙන ද්විත්ව හෙලික්සාකාර ඇමුරුණු ඉනිමං ස්වරුපයක් දරයි. මේ අනුව උපතේ දී ම පුද්ගලයන්ගේ ආරමය දායාදය ලබාදෙනුයේ දේ මාපිය දේ දෙනා ම වන අතර පුද්ගල සංවර්ධනය සඳහා ඉවහල් වන මූලික උපදේශ ජාලය ඉන් නිර්මාණය වේ. එසේ ම එය එක් එක් පුද්ගලයාගේ අවශ්‍යතාව පරිදි වෙනස් කිරීමට ද හැකියාවක් නොමැත.

මෙලෙස නිර්මාණය වන ජාත පිරිමි ජන්මාණු එක් ජාතයක් හා ගුකාණු ජන්මාණු එක් ජාතයක් ලෙස යුගල වශයෙන් පිහිටයි. එක් තොර්මසෝමයක මෙවැනි ව්‍යුහ එකක දහසක් පමණ අන්තර්ගත වේ. මෙලෙස ජාත විශාල ප්‍රමාණයක් (80,000-1,20,000) අහමු ලෙස මිගු වන බැවින් උපදින දරුවන් දේ දෙනකු හැම අතින් ම සමාන වීමේ සම්භාවනාව අතිශයින් දුර්ලභ ය. එබැවින් මානව බුද්ධිය ද ආරය අනුව විෂම වේ.<sup>3</sup> ඒ අනුව එක ම පවුලේ නිවුන් දරුවන් දේ දෙනකු සතු ව සංගීතමය හැකියා පිහිටන්නේ නම් එය ද විෂම ස්වභාවයකින් පිහිටයි.

මිට අමතර ව මානව බුද්ධිය සඳහා බලපාන අනෙකුත් ප්‍රමුඛ සාධකය වන්නේ පරිසරය යි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ව්‍යවච්ඡත් පවසන්නේ පුද්ගලයකු උපදින විට නො ව රට මාස තවයකට පෙර පිළිසිද ගන්නා විට ඇති වූ සියලු සාධක ආරය බවත් ඉන් පසු ව ඔහු කෙරෙහි බලපැ හැම බාහිර සාධකයක් ම පරිසරය ලෙස ගත යුතු බවත් ය.<sup>4</sup> මෙහි දී පුරුව ප්‍රසව පරිසරය ඉතා වැදැගත් වන අතර එය සමාජ ආරය වශයෙන් අර්ථ ගැන්වේ. දරුවාගේ පිළිසිද ගැනීමේ සිට උපත දක්වා වන මේ කාලයේ ජාත වර්ධනය සඳහා පරිසර සාධක ප්‍රබල බලපැමක් ඇති කරයි. මොන්ටේගු දක්වන පරිදි ජාත සම්පූර්ණ ගුනා පරිසරයක හට නො ගන්නා අතර අපට කළ හැකි දේ පිළිබඳ සීමා පත්‍රයි. එසේ ම ඒ සීමාවල විහාරානා ඉටු කරන ප්‍රමාණය තීරණය කරන්නේ පරිසරය බව කඩුරටත් ඔහු පැහැදිලි කර දෙයි.<sup>5</sup> මේ අනුව පැහැදිලි වන්නේ මිනිස් බුද්ධිය නිර්මාණය වීමට බලපාන ආරය හා පරිසරය යන සාධක බුද්ධිමත් ලෙස හැසේරවීමෙන් බුද්ධි වර්ධනය උදෙසා අපට කළ හැකි දේ බොහෝ වන බව ය.

මානව බුද්ධිය නිර්මාණය වීම සලකා බැලීම මෙන් ම මානව බුද්ධියේ ස්වභාවය අවබෝධ කරගැනීමත් ඉතා වැදැගත් ය. මානව බුද්ධිය පිළිබඳ 1921 දී පැවැත්වූ සම්මේලනයේ දී බුද්ධිමත් හැසිරීමක ස්වභාවය පිළිබඳ නිර්වචන සැපැයු මතෙක්විද්‍යායුද්‍යන් 14 දෙනක අනුරිත් බිනේ පවසා සිටියේ තීවුරුදී විනිශ්චයන් තාරකික ව කළේපනා කළ හැකි වීමත් බුද්ධිමත් හැසිරීමක ලක්ෂණ බව යි. එසේ ම බර්ටිගේ අදහස අනුව බුද්ධිය යනු සහඟ, සාමාන්‍ය යානාන්වීත හැකියාව යි. අර්ථවත් ලෙස ක්‍රියා කිරීමටත් යථාර්ථවාදී ලෙස සිතිමටත් පරිසරය සමග සාර්ථක ලෙස අන්තර සට්ටනය ඇති කිරීමටත් ඇති දක්ෂතාව බුද්ධිමත් හැසිරීම බව වෙස්ලර් පෙන්වා දේ.<sup>6</sup>

මේ සියලු කරුණු සලකා බැලීමේ දී පෙනී යන්නේ මානව බුද්ධිය යනු අර්ථාන්වීත ව හා යානාන්වීත ව විනිශ්ච සැපැයීම සඳහා ආරය හා පරිසරයෙන් ලබන පෙළුහිම් හා ඉගැනීමට ඇති සාමාර්ථය අනුව තව අහියෝග සාර්ථක ලෙස ජයගැනීම සඳහා වන මෙවලමක් බව යි.

මානව බුද්ධිය මැනීම සම්බන්ධයෙන් විවිධාකාර වූ පර්යේෂණ සිදු කර තිබේ. ඒ අතුරින් උශ්‍රාසිස් ගෝල්ට්ටන්ගේ (Sir Francis Galton) පර්යේෂණ (1822 - 1911) ලෝක මත්‍යාච්‍යා පර්යේෂණ ඉතිහාසයේ තවමු පිළුවක් සනිටුහන් කළේ ය. අවබෝධය, මතකය හා අවධානය වැනි සාමාන්‍ය මානසික ගක්ති (General Mental Powers) පවතින්නේ නැති බවත් ඒවා විවිධ ආකාරයෙන් භාජාව, සංගීතය හෝ ද්රේශනය වැනි බුද්ධි විෂයයික අංශ (Intellectual Faculties) සඳහා බලපාන බවත් ඔහු පෙන්වා දුන්නේ ය.<sup>7</sup> මේට අමතර ව බුද්ධිය මැනීම පිළිබඳ පර්යේෂණ සිදු කළ මත්‍යාච්‍යායන් ලෙස ජේමිස් මෙතින් කැටල් (Jemis Methen Cattle), ඇල්ෆ්‍රේඩ් බිනේ (Alfred Binet – 1857 – 1911), තියබෝර් සීමන් (Theodore Simon), වාර්ල්ප්ස් ස්පාර්මන් (Charles Sparman – 1863 – 1945), විලියම් ස්ටර්න් (William Stern – 1871 – 1938), හෙන්රි ගොඩාඩ් (Henry Godard 1866 – 1957), රෝබට් යර්ක්ස් (Robert Yerkes), ලුවිස් ටර්මන් (Lewis Terman - 1877 – 1956), බේවිඩ් වේෂ්ලර් (David Wechsler – 1896 – 1981), ලුවිස් තරස්ට්න් (Lowis Thurstone – 1889 – 1955), ජේ පි ගිල්ෆර්ඩ් (J. P. Gilford), ආතර ජේන්සන් (Arther Jenson) හා රෝබට් ස්ටර්න්බර්ග් (Robert Sternberg) පෙන්වා දිය හැකි ය.<sup>8</sup>

විවිධ මත්‍යාච්‍යායන් විවිධ පර්යේෂණ හා මතවාද ගොඩනැගුව ද සංගීතමය බුද්ධිය සම්බන්ධයෙන් වඩාත් සාධනීය මතවාදය ඉදිරි පත් කරන ලද්දේ බහුවිධ බුද්ධිය පිළිබඳ සිද්ධාන්තය ඉදිරි පත් කළ ඇමරිකා මත්‍යාච්‍යාය නොවාඩ් ගාඩිනර් (Howard Gardner) විසිනි. ගොල්ටන් වැනි මත්‍යාච්‍යාලේෂණයෙන් මේ බුද්ධිමය සංක්‍රෑපය සඳහා ආරම්භක අත්වැළ සැපැයු අතර බාක් නම් විශිෂ්ට සංගීතයාගේ පවුලේ පරම්පරා අටක සවිස්තරාන්තමක අධ්‍යයනයකින් පසු ඔහුගේ තිගමනය වූයේ දක්ෂ සංගීතයායන් බිජි කරන ලද සංගීතමය බුද්ධියක් ඇති පවුල්වල ප්‍රවේශීක බුද්ධිමය හැකියාව අනුව තව දුරටත් සංගීතයායන් බිජි වීමට වැඩි නැඹුරුතාවක් ඇති බව සි. මෙවන් දක්ෂතා පිළිබඳ කරන ලද පර්යේෂණවල ආහාසය මෙන් ම ආරය හා පරිසරය පදනම් කරගනිමින් පසු කාලීන ව නොවාඩ් ගාඩිනර් බහුවිධ බුද්ධි න්‍යායය (Theory of Multiple Intelligence) ඉදිරි පත් කළේ ය. හෙතෙම 1984 දී “The Frames of

Mind” නම් කානිය රවනා කරමින් මානව බුද්ධීමය හැකියා පදනම් කරගත් බුද්ධීමය දක්ෂතා හතක් න්‍යායයික වශයෙන් ඉදිරි පත් කළේය. තව දුරටත් මේ අධ්‍යයන සිදු කිරීමේ ප්‍රතිඵ්‍යායක් වශයෙන් ඔහු ස්වභාව ධර්මය පිළිබඳ පුද්ගල බුද්ධීයේ කුළුලතාව ද සැලැකිල්ලට ගනිමන් බුද්ධීමය හැකියා අවක් සහිත, වර්තමානයේ හාවිත වන බහුවිධ බුද්ධී න්‍යායය 1997 වසරේ දී ඉදිරි පත් කළේය.<sup>9</sup> ඔහුගේ මේ න්‍යායෙන් සංගීතමය හැකියාව බුද්ධීමය ප්‍රහේද්‍යක් වශයෙන් ඉදිරි පත් විය. එහි දී ආරයෙන් උරුම වන හා පරිසරයෙන් මිනිසා සතු වන බුද්ධීයෙහි ප්‍රමුඛස්ථානය හාඡා හැකියාවට හිමි විය. එය හාඡාමය බුද්ධීය ලෙස හැඳින්වේ. සංගීතමය බුද්ධීය පිළිබඳ ව දේ වැනි ව අවධාරණය කරන ගාචිනර්, හාඡාවෙන් ලත් දැනුම, අවබෝධය හා ආරාමය දායාද හේතුවෙන් අත් පත් කරගත්තා සංගීතමය කුළුලතාව සංගීතමය බුද්ධීය ලෙස අර්ථකථනය කරයි. එය රිද්මරටා, නාදා, ගුත්, ස්වර මාධ්‍යරාය හා ස්වර රවනා පාදක කරගත් උසස් සංවේදී හැකියාව මත පදනම් වේ.

## බහුවිධ බුද්ධී (Multiple Intelligences)

වාචිකික - හාඡාමය බුද්ධීය (Verbal Linguistic Intelligence)

සංගීතමය - රිද්මයානුකූල බුද්ධීය (Musical - Rhythmic Intelligence)

තාරකික - ගණිතමය බුද්ධීය (Logical - Mathematical Intelligence)

දායා - අවකාශමය බුද්ධීය (Visual - Spatial Intelligence) කායික -

සංචලනමය බුද්ධීය (Bodily - Kinesthetic Intelligence)

අන්තර් - පුද්ගල බුද්ධීය (Inter - Personal Intelligence)

පුද්ගල - ඇතුලාන්ත බුද්ධීය (Intra - Personal Intelligence)

ස්වාභාව ධර්ම බුද්ධීය (Naturalist Intelligence)

මෙතෙක් පසෙක ලා පැවැති සංගීතමය හැකියාව මේ න්‍යායය ඉදිරි පත් වීමත් සමග බොහෝ දෙනාගේ සාකච්ඡාවට ලක් වන මාත්‍යකාවක් බවට පත් විය. මේ වන තෙක් බුද්ධීය මැනීම හා බුද්ධී කාණ්ඩ වශයෙන් සාකච්ඡාවට බඳුන් වූයේ ගණිතය, තර්කනය, විද්‍යාව, අවකාශය, හාඡාව හා සංඛ්‍යා රටා වැනි අංශ සමග පමණක් වූ බැවිනි. සංගීතය සලකන ලද්දේ ප්‍රහුණු කරන ලද අභ්‍යාස වශයෙන්. මුල් කාලීන මතෝවිද්‍යායුයෙන් සංගීතය

සැලැකවේ පූජාණුව මගින් අත් කරගන්නා තත්ත්වයක් ලෙසත් පූජාණුව මගින් ලබන අධ්‍යාපනය සැබැඳූ අධ්‍යාපනයට වඩා ප්‍රාථමික අවස්ථාවක් ලෙසත් ය. එහෙත් සංගීතමය දායානය කුඩා කළ දී ම ආරමය වශයෙන් දායාද වන බවත් දක්ෂ ගුරු ඇසුරක් මගින් එය වඩාත් ඔපමටටම වන බවත් ජපානයේ සුසුකි (Susuki) නම් සංගීතයුගේ (වයලින) හා කොඩලි (Kodaly) නම් හාගේරයානු සංගීතයුගේ ඉගැනුම් ඉගැන්වීම් ක්‍රියාවලිවලින් තහවුරු වේ.<sup>10</sup> බේ.එස්. බිඹුම් තම අධ්‍යාපන අරමුණු වර්ගීකරණයෙන් පෙන්වාදෙන පරිදි ඉගැනීම යනු යම්කිසි වර්යා වෙනස්කමක් නම් ඒ වෙනස් වීම සිදු විය යුත්තේ ප්‍රජානන ආවේදන හා මත්ත්වාලක ක්ෂේත්‍ර වර්ධනය වීමති. ගණකය විද්‍යාව වැනි විෂය සලකා බැඳු විට ප්‍රජානන හා මත්ත්වාලක ක්ෂේත්‍රයට වැඩි තැකැරුවක් මෙන් ම ආවේදන ක්ෂේත්‍රයට අඩු තැකැරුවක් දක්නට ලැබේ. එනම් සංගීතය වැනි සෞන්දර්යාත්මක විෂය මගින් හිස, අත හා හදවත යන සියලු ක්ෂේත්‍ර ආවරණය වන බැවින් සංගීතමය බුද්ධිය සහිත පූද්ගලයා සතු ව පූර්ණ පොරුෂයක් ගොඩනැගේ. එසේ ම සංගීතමය බුද්ධියේ අතුරු එල ලෙස සමාජයට දායාද වන තව සංගීත නිර්මාණ බිඹුම්ගේ ප්‍රජානන කේතුව අනුව ඉහළ ම ප්‍රජානන කුසලතාවකි. බහුවිධ බුද්ධි න්‍යායය අනුව සංගීතය පිළිබඳ තිපුණුතාව බුද්ධිමය ලක්ෂණයක් ලෙස පිළිගැනේ බේතොවන්, මොසාට්, බාක් වැනි ලෝක ප්‍රකට සංගීතයුගේ සංගීතමය බුද්ධියෙන් උපරිම එල ලැබූ පිරිස් ය. ඔවුන්ගේ කාර්ය හාරය විමසා බලන විට මානසික වශයෙන් මුවන් තිර්මාණ වින්තනයෙන් මෙහෙයවනු ලැබූ පිරිසක් බව පෙනී යයි.

විද්‍යාත්මක ව සෞයා බැලීමේ දී සංගීතමය බුද්ධිය සඳහා ප්‍රධාන වශයෙන් ම පූද්ගලයාට බලපානුයේ මොළයේ දකුණු පස ක්‍රියාකාරීත්වය යි. විවිධ ගබා නිකුත් කරන පක්ෂීන් විශේෂ ඇසුරින් කරන ලද පරික්ෂණවලින් මෙන් ම මාක් රෝස්ස්න්ටෙල් (Mark Rosenzweig 1922-2009) 1960 දී කැලිගෝනියා විශ්වවිද්‍යාලයේ දී මීයන් ඇසුරින් සිදු කළ පරික්ෂණවලින් මෙය තවදුරටත් සනාථ වූ අතර සතුනට වඩා අති විශේෂ වූ සංගීතමය බුද්ධියක් මිනිසා සතු බව අද වන විට සෞයාගෙන ඇති. සතුනට සිදු කළ හැකි ගබා නිකුත් කිරීමේ ස්වර පරාස සිමා සහිත වේ. ගුවණ හැකියාව, තාද

හා රිදීම රටා හැසිරවීම, රේට අනුරුද්ධ වලන රටා, කාල ප්‍රයෝග කිරීම, ගායනය, වාදනය හා ස්වර රවනය ආදි නිපුණතා රසක් මිනිසාට දායාද වී ඇත්තේ සංගිතමය බුද්ධිය තිසා ය.

සංගිතයේ පරිණාමය කෙසේ සිදු වුවත් සංගිතය විශ්වීය වශයෙන් ඒකීය හාජාවකි. එය බටහිර හා පෙරදිග වශයෙන් විශේදනය කොට දැක්වූව ද සමස්ත සංගිතයට ම බලපානුයේ සප්ත ස්වරය ප්‍රමුඛ වූ පොදු සිද්ධාන්ත මාලාවකි. මත්ත්වීද්‍යාඥයන් සංගිතමය ගායන හා වාදන හැකියා සළකන්නේ මත්ත්වාලක හැකියා (Psycho - motor) හේවත් මතසින් මෙහෙයවෙන ගාරීරික කුශලතා වශයෙහි.<sup>11</sup> එහි දී මත්ත්වාලක හැකියාව පිළිබඳ දායා සාධකය සාප්ත්‍රව ම ග්‍රහණය වුව ද ආරමය දායාදයෙන් ලද හැකියාවත්, න්‍යායාත්මක වශයෙන් ලබන දැනුමත් වඩාත් වැදැගත් වේ. ඒ අනුව පාරිසරික සාධකවල බලපැමත් සමග මතස මෙහෙයවා අති සියුම් ලෙස කාලය කාර්යක්ෂම අයුරින් තාල රුපවලට බෙදා කළමනාකාරීන්වයෙන් යුතු ව මතා ව පාලනය කොට පැරිකළේනයෙන් ගෙවිද රටා නිරමාණය කිරීමෙන් බිඟ කරන්නා වූ ස්වර රවනා සඳහා මත්ත්වාලක ක්ෂේත්‍රය හා සමාන ව ප්‍රජනන ක්ෂේත්‍රයෙහි ද (Cognitive Domain) විගාල දායකත්වයක් ලබා දේ. එය පූදෙක් කළමනාකරණ මූල ධර්ම ඔස්සේ සාකච්ඡා කරන්නා වූ පරිදි යම් ප්‍රදේශලයකුගේ හෝ සංවිධානයක තීරණය කරන ලද පරමාර්ථ හා අරමුණු ඉටු කරගැනීම සඳහා මානව හා අනෙකුත් සම්පත් කාර්යක්ෂම ව හා එලදායී ලෙස සැලැසුම් කිරීම, සංවිධානය කිරීම, මෙහෙයුම හා පාලනය කිරීම යන කාර්ය ඇතුළත් ක්‍රියාවලියකට සමාන ය.<sup>12</sup> උදාහරණයක් ලෙස හාරිතය සංගිතය පිළිබඳ විධිමත් න්‍යායාත්මක දැනුම සහයන මූල්ම ග්‍රන්ථය වන හරතමුනිගේ නාට්‍යගාස්ත්‍රයෙහි අඩංගු ව ඇති න්‍යායාත්මක කරුණු ඇසුරින් මෙය තව දුරටත් කහවුරු කර ගනිමු. නාට්‍යගාස්ත්‍රය අනුව ඕනෑම සංගිත නිරමාණයක ස්වර ගමන් කරන්නා වූ කුම්බේද හතරකි. මේවා වර්ණ නමින් හැඳින්වේ.<sup>13</sup> මෙලෙස න්‍යායාත්මක ව ලබාගනන්නා දැනුම ප්‍රායෝගික තලයට ගෙන ඒමේ දී නිවැරදි ගැනී ස්ථාන හාවිතය, නිවැරදි උච්චාරණය, නිවැරදි තාල මත පිහිටා ගායනය වාදනය මෙන් ම රාගධාරී සංගිතයේ රාගයක් නිරමාණාත්මක

ව වර්ධනය කරමින් ගැසීමට අවශ්‍ය විවිධ ගෙශලියේ ආලාප, විවිධ ගෙශලියේ තනාලංකාර, බඩාබ්‍යාල්, වෝටා බ්‍යාල්, කළමනාකරණය කරගැනීමට සිදු වේ.

ගැසීමට වැයිමට අවශ්‍ය මූලික ප්‍රහුණුව මෙන් ම ගායනය හෝ වාදනය වර්ධනය කරගැනීමට (Musical Improvisations) පරිකල්පිත ගබඳ රටා හා විතයෙන් සංගීතය මැවීම, ඩුදෙක් මතෙන්වාලක හැකියාව පමණක් නො ව රේට සමාන හෝ විටෙක එය ද අඩ්බවා ප්‍රජානන ක්ෂේත්‍රයේ හැකියාවලින් යුත් බුද්ධීමය හැකියාව රේට බලපායි. එය පියාණේ විසින් මතෙන්විද්‍යාවේ දී අර්ථකථනය කරන ලද ස්කිමා හෙවත් මතෙන්රටා හෝ සංවිධිත රටා පිළිබඳ සංකල්පය හා අතිශයින් ම සමාන අවස්ථාවකි.

සංගීතමය බුද්ධීය විශේෂ බුද්ධි ප්‍රහෙශයක් වශයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමේ ද සමාජ විද්‍යාත්මක විග්‍රහ ද ඉතා වැදැගත් වේ. “Principals of Sociology” කෘතියෙන් සංස්කෘතිය විග්‍රහ කරන සිට්ලර් සංගීතය කළා යන කුලකයට ලසු කොට විග්‍රහ කොට තිබීම වැදැගත් වේ. ඔහු පවසන පරිදි සංස්කෘතිය යනු ඇදහිලි, කළාව, ජ්වන පිළිවෙත්, සිරිත්වීරිත්, සම්පූදාය හා සමාජය ලෙස හිමි කරගත් ක්‍රියා වේ.<sup>14</sup> මේ අනුව පැහැදිලි වන්නේ රටක පැවැත්ම තහවුරු කරන්නා වූ සංස්කෘතියේ නිත්‍ය අංගයක් ලෙස කළාව අනිවාර්ය සාධකයක් වන බවත් කළාවේ උපකුලකයක් ලෙස සංගීතය ද වැදැගත් කාර්යභාරයක් ඉටු කරන බවත් ය.

එමෙන් ම සංස්කෘතිය පිළිබඳ අවශ්‍යතා නායායය ඉදිරි පත් කරන බේ. මැලිනොවිස්කී (Bronisław Malinowski – 1884 - 1942) පෙන්වාදෙන්නේ මිනිසුන්ගේ මූලික අවශ්‍යතා මෙන් ම දුවිතියික අවශ්‍යතා අතර සංගීතය ද වැදැගත් ඩුමිකාවක් ඉටු කරන බව යි.<sup>12</sup> එසේ ම රටක සංවර්ධනයට වැදැගත් වන විධීමත් සංස්කෘතික පවරාදීම උදෙසා වර්යා ධර්ම පදනම් කරගත් සඳාවාර විෂය මාලාවක් සම්පාදනය කිරීම සිදු කෙරේ. මෙරට පාසල් විෂය මාලාවට ද තර විෂයයක් ලෙස සෞන්දර්ය අධ්‍යාපනය අනිවාර්ය කිරීම හේතුවෙන් සංගීතමය බුද්ධීයේ වැදැගත්කම තව දුරටත් සුරක්ෂිත ව ඇත.<sup>15</sup>

එසේ ම 1990 මාර්තු මාසයේ දී යුතෙන්කෝ සංවිධානය විසින් ප්‍රකාශයට පත් කරන ලද “සැමට අධ්‍යාපනය” (Education for All) සංකල්පයෙන් තහවුරු කරන ලද සම අධ්‍යාපන අයිතිවාසිකම් යටතේ ශ්‍රී ලංකික දරුවනට ද තමන් කැමැති විෂයයක් හැදැරීමේ අයිතිවාසිකම් ලබා දිය යුතු ය යන්න සඳහන් වේ.<sup>16</sup> ඒ අනුව ගණිතය, විද්‍යාව වැනි බුද්ධි ක්ෂේත්‍රවලට අසමත්, එහෙත් සංගිතය වැනි කලා විෂයවලට සමත්කම් ඇති දරුවන් පාසල හැර යන (School Dropouts) තත්ත්වයට පත් නො කොට අහිපේරණය හා නිසි ආධ්‍යාපනික අවස්ථා සැපැයීමෙන් විශිෂ්ට විභව්‍යතාවෙන් යුත් සංගිතයැයකු ව්‍යව බිජි කරගත හැකි වේ. ඒ සඳහා ගුරුවරුනට නිවැරදි මග පෙන්වීමක් සැපැයීමට හොවාචි ගාචිනර්ගේ බහුවිධ බුද්ධි න්‍යායය මතා පිටිවහලක් සපයනු ඇත.

මේ අනුව පැහැදිලි වනුයේ මානව බුද්ධිය මැන බැලීම සඳහා බොහෝ පර්යේෂණ කුමවේද පවතින බවත් සංගිතමය කුසළතාව විශේෂ බුද්ධිමය කාණ්ඩයක් වශයෙන් බහුවිධ බුද්ධි න්‍යායයෙන් තහවුරු ව ඇති බවත් ය. ඒ අනුව ඉහත කරුණු සලකා බැලීමේ ද සංගිතමය බුද්ධිය යනු ඩුඳෙක් බුද්ධි ප්‍රෙහ්දයක් වශයෙන් පමණක් නො ව සමස්ත පුද්ගල සංවර්ධනයට අවශ්‍ය ගාරීරික, මානසික, විත්තවේගික (භාවමය), සඳාවාරාත්මක මෙන් ම සමාජීය සාධක පූරණය කරන්නා වූ ද ආරමය හා පාරිසරික සාධක විසින් පාලනය කරනු ලබන්නා වූ ද ඉහළ ප්‍රජානන කුසළතා ප්‍රකට කරන්නා වූ ද මානව ගුණාංගයක් බව පැවැසිය හැකි ය.

### ආන්තික සටහන්

<sup>1</sup> අබේපාල, රෝලන්ඩ් (2013), බුද්ධිය; බහුවිධ හා හාවමය බුද්ධිය, පි. 47

<sup>2</sup> අතුකෝරාල, දායාරෝහණ, අතුකෝරාල, හේලි නිමලා (2015), අධ්‍යාපන මණ්ඩිල්දාව හා ගුරුවරයා, පි. 59

<sup>3</sup> Soper, R. (Ed.) (2005) Biological Science. PP. 730

<sup>4</sup> අතුකෝරාල, දායාරෝහණ, අතුකෝරාල, හේලි නිමලා (2015), අධ්‍යාපන මණ්ඩිල්දාව හා ගුරුවරයා, පි. 64

<sup>5</sup> එම, පි. 124

<sup>6</sup> එම

<sup>7</sup> අබේපාල, රෝලන්ඩ් (2013), බුද්ධිය; බහුවිධ හා හාවමය බුද්ධිය, පි. 39

- <sup>8</sup> එම, පි. 40-70
- <sup>9</sup> එම, පි 109
- <sup>10</sup> අබේපාල, රෝලන්ඩ් (2004), සෞන්දර්ය අධ්‍යාපන විවරණ, පි. 126
- <sup>11</sup> එම, පි. 117
- <sup>12</sup> කස්තුරිඛාරවිලි, වන්දන (2014) අධ්‍යාපන කළමනාකරණය, පි. 5
- <sup>13</sup> මාරසිංහ, වේල්ලේටර (2014) භාරතමූලින් ප්‍රතිනිත නාට්‍ය සාස්ත්‍ර තානිය භාගය, පි. xx
- <sup>14</sup> ගලගමගේ, එස් (2008) අධ්‍යාපන සමාජ විද්‍යාව, පි. 16
- <sup>15</sup> එම, පි. 35
- <sup>16</sup> අතුකෙක්රාල, දයාරෝහන, අතුකෙක්රාල, හේලි නිමලා (1991) අධ්‍යාපන මූලධර්ම ලිපි, පි. 19

### මූලාගුය නාමාවලිය

- අතුකෙක්රාල, දයාරෝහන හා අතුකෙක්රාල, හේලි නිමලා. (2015) අධ්‍යාපන මතෙක්විද්‍යාව හා ගුරුවරයා. බොයල්ල: ශික්ෂා මත්ස්යිර ප්‍රකාශන.
- අබේපාල, රෝලන්ඩ්. (2013) බුද්ධිය; බහුවිධ හා හාවමය බුද්ධිය. කොට්ඨාව: සාර ප්‍රකාශන.
- අබේපාල, රෝලන්ඩ්. (2004) සෞන්දර්ය අධ්‍යාපන විවරණ. කොට්ඨාව: සාර ප්‍රකාශන.
- වන්නිගම, වන්දුදාස. (සංස්) (2004) අධ්‍යාපන විමර්ශන 2. දෙහිවල: ශ්‍රී දේව් ප්‍රින්ටරස්.
- මාරසිංහ, වේල්ලේටර. (2014) භාරතමූලින්ප්‍රතිනිත නාට්‍යඟාස්ත්‍ර තානිය භාගය. කොළඹ: ඇස්. ගොඩගේ සහ සහෙයුරයේ.
- අතුකෙක්රාල, දයාරෝහන හා අතුකෙක්රාල, හේලි නිමලා. (1991) අධ්‍යාපන මූලධර්ම ලිපි. පානදුර: ශික්ෂා මත්ස්යිර ප්‍රකාශන.
- කස්තුරිඛාරවිලි, වන්දන. (2014) අධ්‍යාපන කළමනාකරණය. ගොනටුව නව නගරය: එ ඇන්ඩ් එ ඇසොසිල්ටස්.
- ගලගමගේ, එස්. (2008) අධ්‍යාපන සමාජ විද්‍යාව. දෙහිවල: ශ්‍රී දේව් ප්‍රින්ටරස්.
- Soper, R. (Ed.) (2005) **Biological Science**. UK: Cambridge University Press.